



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1984 අංක 19 දරන
මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1984 මැයි මස 02 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1984 මැයි මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක.

මිල: ශත 90 යි.

තැපැල් ගාස්තුව: ශත 60 යි.

1984 අංක 19 දරන මුදල් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1984 මැයි මස 02 වන දින]

එල්. ඩී.—බී. 29/82

1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය
කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1984 අංක 19 දරන මුදල් (සංශෝධන) පනත ලුහුඬු නාමය.
යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 16 දරන පනතින් සංශෝධිත, (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 11 දරන මුදල් පනතේ 71 වන වගන්තියේ (2) වන උපවගන්තියෙහි—

1963 අංක
11 දරන
පනතේ
71 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(අ) (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—

“(අඅ) (i) ඒ ස්ථානයේ මුල් අයිතිකරුව විරුද්ධව අධිකරණයක් විසින් සටහන් කරන ලද උකස් නඩු තීන්දු ප්‍රකාශයක් ක්‍රියාවේ යෙදවීමෙහිලා ඒ ස්ථානය විකුණනු ලැබූ දින සිට; හෝ

(ii) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි හෝ (ඇ) ඡේදයෙහි සඳහන් යම් අවස්ථාවක දී, ඒ ස්ථානයේ මුල් අයිතිකරු විසින් ඒ ස්ථානය පවරනු ලැබූ දින සිට; හෝ

(iii) (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයෙහි නිශ්චිත කාලය අවසන් වන දින සිට; හෝ

අවුරුදු දහයක කාලයක් ඇතුළත දී ඒ ඉල්ලීම කරනු ලබන්නේ නම් මිස;”;

(ආ) (ආ) ඡේදය අත්හැරීමෙන්; සහ

(ඇ) (ඇ) ඡේදයෙහි “රුපියල් දහදහසකට” යන වචන වෙනුවට “රුපියල් විසිපන්දහසකට” යන වචන ආදේශ කිරීමෙන්

ඒ වගන්තිය මෙයින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ.

3. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 16 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 72 වන වගන්තියේ (3) වන උප වගන්තිය අගට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
72 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“සැක ඉවත් කිරීම සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනතින් සහ 1970 අංක 28 දරන කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතින් යම් ස්ථානයක කුලී නිවැසියා වෙත පවරා දෙන ලද යම් අයිතිවාසිකමක්, මේ උප වගන්තියේ අර්ථනුකූල වූ බැඳීමක් බව මෙයින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
76 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 16 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 76 වන වගන්තිය මෙයින් ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

“ බැංකුව වෙත
සතු කරන ලද
ස්ථානයක්
සම්බන්ධයෙන්
මේ පනතේ
මේ කොටස
යටතේ වන්දිය.

76. (1) බැංකුව වෙත සතු කරන ලද යම් ස්ථානයක් සම්බන්ධයෙන් මේ පනතේ මේ කොටස යටතේ ගෙවිය යුතු වන්දි ප්‍රමාණය—

(අ) ඒ ස්ථානය සම්බන්ධයෙන් වූ සතු කිරීමේ නියමය පළ කිරීමට පෙරාතුව, එහි අයිතිකරුවා සිටි තැනැත්තා විසින් ඒ ස්ථානය මිලදී ගැනීමෙන් අත් කර ගනු ලැබූ අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ඒ ස්ථානය මිලට ගනු ලැබුවේ යම් මුදල් ප්‍රමාණයකට ද ඒ මුදල් ප්‍රමාණය හා වන්දි විනිශ්චයාධිකාරය විසින් ඒ මුදල් ප්‍රමාණය වෙනුවෙන් තීරණය කරනු ලැබූ පොළිය සහ ඒ ස්ථානය සම්බන්ධ සතු කිරීමේ නියමය පළ කිරීමට පෙර ඒ ස්ථානය විෂයයෙහි සම්බන්ධතාවක් තිබූ යම් තැනැත්තකු විසින් ඒ ස්ථානයට කරන ලද යම් තදනන්තර එකතු කිරීම් වල සහ වැඩි දියුණු කිරීම්වල යුක්ති සහගත වටිනාකමට සමාන අතිරේක මුදලක් හෝ ඒ ස්ථානයෙහි වෙළෙඳ වටිනාකම යන දෙක අතරින් අඩු මුදල; හෝ

(ආ) ඒ ස්ථානය සම්බන්ධයෙන් වූ සතු කිරීමේ නියමය පළ කිරීමේ දිනයට පෙරාතුව, එහි අයිතිකරුවා සිටි තැනැත්තා විසින් ඒ ස්ථානය නාශයක් වශයෙන් හෝ උරුමවීමක් වශයෙන් අත්කර ගනු ලැබූ අවස්ථාවක ඒ තැනැත්තාගේ පූර්වගාමී අයිතිකරු විසින් ඒ ස්ථානය මිලට ගනු ලැබුවේ යම් මුදල් ප්‍රමාණයකට ද, ඒ මුදල් ප්‍රමාණය සහ වන්දි විනිශ්චයාධිකාරය විසින් ඒ මුදල් ප්‍රමාණය වෙනුවෙන් තීරණය කරනු ලබන පොළිය සහ ඒ මිලට ගැනීමට අනතුරුව සහ ඒ ස්ථානය සම්බන්ධයෙන් සතු කිරීමේ නියමය පළ කිරීමට පෙර ඒ ස්ථානය විෂයයෙහි සම්බන්ධතාවක් තිබූ යම් තැනැත්තකු විසින් ඒ ස්ථානයට කරන ලද යම් එකතු කිරීම්වල සහ වැඩි දියුණු කිරීම්වල යුක්ති සහගත වටිනාකමට සමාන අතිරේක මුදලක් හෝ ඒ ස්ථානයෙහි වෙළෙඳ වටිනාකම යන දෙක අතරින් අඩු මුදල

විය යුතුය.

(2) මේ පනතේ මේ කොටස යටතේ බැංකුව වෙත සතු කරනු ලැබූ යම් ස්ථානයකට 71 වන වගන්තියේ (2අ) වන උපවගන්තිය යටතේ ඒ ස්ථානයේ අයිතිකරු වෙත යවන ලද දැන්වීමේ දිනයෙන් ආරම්භව, ඒ ස්ථානය සම්බන්ධයෙන් වූ සතු කිරීමේ නියමය පළ කිරීමේ දිනයෙන් අවසන් වන කාල සීමාව තුළ යම් අලාභයක් සිදු කරනු ලැබූ අවස්ථාවක, ඒ අලාභයේ ප්‍රමාණය තක්සේරු කිරීමට ද එසේ තක්සේරු කරන ලද ප්‍රමාණය, ඒ ස්ථානය සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දියෙන් හිලව් කිරීමට ද වන්දි විනිශ්චයාධිකාරයට බලය තිබිය යුතු ය."

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 85 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 85අ වන වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 85අ වන අලුත් වගන්තිය ඇතුළත් කිරීම.

"වන්දි විනිශ්චයාධිකාරයේ රැස්වීම යම්බන්ධයෙන් මේ පනත යටතේ වැරදි.

85අ. (1) යම් තැනැත්තකු විසින්—

(අ) වන්දි විනිශ්චයාධිකාරයේ යම් රැස්වීමක් පවත්වන කාලය තුළ හෝ එය අවසාන වීමෙන් පසුව, වන්දි විනිශ්චයාධිකාරය හෝ වන්දි විනිශ්චයාධිකාරයේ සාමාජිකයන් හෝ අපකීර්තියට පත් කරන යම් දෙයක් කරනු ලබන; හෝ

(ආ) වන්දි විනිශ්චයාධිකාරයේ නීත්‍යනුකූල ක්‍රියාවලියට බාධාවක් කරනු ලබන; හෝ

(ඇ) වන්දි විනිශ්චයාධිකාරය විසින් මේ පනත යටතේ යම් රැස්වීමක් පවත්වනු ලබන අතරතුර—

(i) වන්දි විනිශ්චයාධිකාරය විසින් නිකුත් කරන ලද යම් සිතාසියක සඳහන් වේලාවට සහ ස්ථානයේ දී, ඒ විනිශ්චයාධිකාරය ඉදිරියේ පෙනී සිටීම, විනිශ්චයාධිකාරයේ මතය අනුව යුක්ති සහගත වන හේතුවක් නොමැතිව, පැහැර හරිනු ලබන; හෝ

(ii) දිවුරුම් දීම ප්‍රතික්ෂේප කරනු ලැබූ හෝ යථා පරිදි දිවුරුම් දීමෙන් පසුව ඔහු වෙත ඉදිරිපත් කරනු ලබන යම් ප්‍රශ්නයකට වන්දි විනිශ්චයාධිකාරයේ මතය අනුව යුක්ති සහගත වන හේතුවක් නොමැතිව, උත්තර දීම ප්‍රතික්ෂේප කරනු ලබන හෝ පැහැර හරිනු ලබන; හෝ

(iii) තම සන්නිවේදන හෝ බලයට යටත් ව ඇත්තා වූ ද, මේ පනතේ මේ කොටස යටතේ බැංකුව වෙත සතු කරන ලද යම් ස්ථානයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු යම් වන්දියක ප්‍රමාණය තීරණය කිරීම සඳහා වන්දි විනිශ්චයාධිකාරයේ මතය අනුව අවශ්‍ය වන්නා වූ ද යම් ලේඛනයක් හෝ වෙනත් දෙයක් ඒ විනිශ්චයාධිකාරය වෙත ඉදිරිපත් කිරීම සහ පෙන්වීම, ඒ විනිශ්චයාධිකාරයේ මතය අනුව යුක්ති සහගත වන හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කරනු ලබන හෝ පැහැර හරිනු ලබන

අවස්ථාවක, ඒ තැනැත්තා වන්දි විනිශ්චයාධිකාරයේ බලයට විරුද්ධව අපහාස කිරීමේ වරදකට හෝ ඒ විනිශ්චයාධිකාරයේ බලය නොතකමින් අපහාස කිරීමේ වරදකට වරදකරු වන්නේය.

(2) මෙහි (1) වන උපවගන්තියෙහි සඳහන් පරිදි වන්දි විනිශ්චයාධිකාරයේ බලයට විරුද්ධව අපහාස වරදක් හෝ ඒ විනිශ්චයාධිකාරයේ බලය නොතකමින් අපහාස වරදක් යම් තැනැත්තකු විසින් කරනු ලබ ඇති බවට වන්දි විනිශ්චයාධිකාරය තීරණය කරනු ලබන අවස්ථාවක, ඒ තීරණය දැක්වෙන සහතිකයක් විනිශ්චයාධිකාරයේ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීමට වන්දි විනිශ්චයාධිකාරය විසින් සැලැස්විය හැකි ය; එවැනි සෑම සහතිකයක් ම වන්දි විනිශ්චයාධිකාරයේ සභාපතිවරයා විසින් අත්සන් කළ යුතු ය.

(3) මෙහි පහත (5) වන උපවගන්තියෙහි විධි විධාන සලස්වා ඇති පරිදි සංජානනය කිරීමට සූදුසු යයි අභියාචනාධිකරණය අදහස් කරන අපහාස වරදක් පිළිබඳ ව දඬුවම් කිරීම සඳහා වූ යම් නඩු කටයුත්තක දී (2) වන උපවගන්තිය යටතේ අත්සන් කොට ඒ අධිකරණය වෙත යවනු ලබන සහතිකයක් ලෙස අදහස් කෙරෙන යම් ලේඛනයක්—

(අ) සාක්ෂි වශයෙන් භාරගනු ලැබිය යුතු අතර, පටහැනි කරුණු ඔප්පු කරනු ලැබුවහොත් මිස, වැඩිපුර ඔප්පු කිරීමකින් තොරව ඒ සහතිකය ලෙස සලකනු ලැබිය යුතු ය; නවද

(ආ) එහි දක්වා ඇති තීරණයෙහි සඳහන් කොට ඇති සිද්ධීන් පිළිබඳව සාක්ෂියක් විය යුතු අතර එම තීරණය වන්දි විනිශ්චයාධිකාරය විසින් කරන ලද බවට තීරණයක් මත සාක්ෂිය විය යුතු ය.

(4) වන්දි විනිශ්චයාධිකාරයේ බලයට විරුද්ධව කරන ලදැයි කියන අපහාස වරදක් හෝ ඒ විනිශ්චයාධිකාරයේ බලය නොතකමින් කරන ලදැයි කියන අපහාස වරදක් පිළිබඳව දඬුවම් කිරීම සඳහා මෙහි පහත (5) වන උපවගන්තියෙහි විධි විධාන සලස්වා ඇති පරිදි, පවත්වනු ලබන යම් නඩු කටයුත්තක දී, ඒ විනිශ්චයාධිකාරයේ යම් සාමාජිකයකුගේ කැමැත්ත ඇතිව මිස ඔහුට සිතාසිතා කුත් කරනු ලැබීම හෝ සාක්ෂිකරුවකු වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරනු ලැබීම හෝ නොකළ යුතු ය.

(5) වන්දි විනිශ්චයාධිකාරයේ බලයට විරුද්ධව කරන ලද සෑම අපහාස වරදක් ම හෝ ඒ විනිශ්චයාධිකාරයේ බලය නොතකමින් කරන ලද සෑම අපහාස වරදක් ම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් දඬුවම් කළ යුතු ය.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 88 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ප්‍රතිශෝජනය කරනු ලැබේ:—

“ බැංකුවට,
71 වන
වගන්තිය
යටතේ
ඉල්ලීම්කරුට
සහ වන්දි
වලට හිමිකම්
පාත්‍රත්ව
කරුණු කියා
සිටීමේ අවස්ථා
වක් දිය යුතු
බව.

88. වන්දියක් සම්බන්ධයෙන් තීන්දුවක් කිරීම සඳහා වන්දි විනිශ්චයාධිකාරය වෙත යම් යෙමුකිරීමක් කරනු ලැබූ අවස්ථාවක විනිශ්චයාධිකාරය විසින් තීන්දුවක් කිරීමට පෙර, බැංකුවට ද, යෙමුකිරීම අදාළ ස්ථානය අත්කර ගැනීම සඳහා 71 වන වගන්තිය යටතේ ඉල්ලීමක් කළ තැනැත්තාට ද, වන්දිවලට හිමිකම් පෑමක් කළ සෑම තැනැත්තකුටම ද, තමා විසින් ම හෝ තත්කාර්යය සඳහා බලය දෙන ලද නියෝජිතයකු මගින්, කරුණු කියා සිටීමේ අවස්ථාවක් දිය යුතුය.”

ප්‍රධාන
ප්‍රඥප්තියේ
88 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 91 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තිය ඒ වගන්තියේ (1) වන උපවගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන්; සහ

(2) ඒ වගන්තියේ නැවත අංක කරන ලද (1) වන උපවගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන උපවගන්ති ඇතුළත් කිරීමෙන්:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
91 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(2) ගෙවල් කුලී වශයෙන් ලැබිය යුතු යම් අර්ධ වාර්ෂික ගෙවීම් කිරීමේදී ලා ජාතීන් හැරීමක් කරනු ලබ ඇති අවස්ථාවක, සම්පූර්ණයෙන් නොගෙවන ලද අර්ධ වාර්ෂික ගෙවීම් සම්බන්ධයෙන් ජාතීන් හැරීම කරනු ලැබූ ලෙස සැලකිය යුතු අතර, බලය දීමේ දින සිට දින විසි එකකට නොඅඩු යම් කාලයක දී ඒ ස්ථානය, එසේ සම්පූර්ණයෙන් නොගෙවන ලද සම්පූර්ණ අර්ධ වාර්ෂික ගෙවීම් හා ඒ වෙනුවෙන් වූ පොළිය සමග නොගෙවන ලද සම්පූර්ණ අර්ධ වාර්ෂික ගෙවීම් සහ විකිණීම ප්‍රචාරය කිරීමේ වියදම් සහ ස්ථානය විකිණීම සම්බන්ධයෙන් වූ වෙනත් ආනුෂංගික වියදම් ලබා ගැනීම පිණිස විකිණීමට බැංකුවේ සභාපතිවරයා විසින් යම් තැනැත්තකුට ලියවිල්ල කින් බලය දිය හැකි ය.

(3) යම් ස්ථානයක් (2) වන උපවගන්තිය යටතේ බලය දීමක් අනුව විකුණනු ලැබූ අවස්ථාවක, බැංකුවේ සභාපතිවරයා විසින් විකිණීම පිළිබඳ සහතිකයක් අත්සන් කොට ගැණුම්කරුට නිකුත් කළ යුතු අතර, එවිට ස්ථානය සම්බන්ධයෙන් අයිතිකරුගේ නීත්‍යානුකූල අයිතිය ගැණුම්කරුවා සතුටිය යුතු ය. තවද, බැංකුව විසින් අත්තිකාරම් වශයෙන් දෙන ලද සියලු මුදල් සහ ඒ වෙනුවෙන් වූ පොළිය සහ ලබා ගත යුතු වෙනත් වියදම් විකිණීමෙන් ලත් මුදලින් අඩුකර ගැනීමෙන් පසුව, යම් ඉතිරියක් වෙතොත් සභාපතිවරයා විසින් එය බොල් ණය සහ සැක සහිත ණය වෙනුවෙන් අවිනිශ්චිත අරමුදලට බැර කරනු ලැබීමට ඉන් සියයට දහයක් අඩුකොට ගෙන ඉල්ලුම්කරුට ගෙවිය යුතු ය.

(4) (2) වන උපවගන්තිය යටතේ වූ බලය දීමක් අනුව විකුණන ලද යම් ස්ථානයක් ගැණුම්කරු විසින්, ඒ ස්ථානය පිහිටා තිබෙන ප්‍රදේශය විෂයයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයට ඉල්ලීමක් කරනු ලැබූ විට සහ (3) වන උපවගන්තිය යටතේ ඒ ස්ථානය සම්බන්ධයෙන් නිකුත් කරන ලද විකුණුම් සහතිකය ඉදිරිපත් කරනු ලැබූ විට, ඒ ස්ථානයේ සත්‍යකය භාරදීම සඳහා ආඥාවක් ලබා ගැනීමට ඔහුට අයිතිවාසිකම් ලැබිය යුතු ය.

(5) (4) වන උපවගන්තිය යටතේ වූ සෑම ඉල්ලීමක්ම, (101 වන අධිකාරය වූ) සිවිල් නඩු විධාන සංග්‍රහයේ XXIV වන පරිච්ඡේදයේ විධි විධානවලට අනුකූලව ලඝු කාර්ය පරිපාටිය අනුව ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර, ඒ ගැන එලෙසම සුදුස්සක් කරනු ලැබිය යුතු ය.”.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 98 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
98 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

(අ) “ව්‍යාපාර ස්ථානය” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන්:—

““ව්‍යාපාර ස්ථානය” යන්නෙන් ව්‍යාපාරයක කාර්යය සඳහා සම්පූර්ණ වශයෙන් සහ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනු ලබන යම් ස්ථානයක් අදහස් වේ;” තවද

(ආ) “සම්බන්ධතාවක් ඇති තැනැත්තා” යන්නෙහි අර්ථ කථන යට ඉක්බිතිවම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන්:—

““ස්ථානය” යන්නෙන් ගොඩනැගිලි සහිත හෝ රහිත යම් ඉඩමක් අදහස් වේ.”.